

මාධ්‍ය නිවේදනය

පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා සෞඛ්‍ය යන අංශයන්හි වර්ධනය ලගාටම් ආයතනයේ සෞභාග්‍යතා දර්ශකයේ අද්විතීය ස්ථානයකට පත්වේ.

එක්සත් රාජධානිය විශේෂඥ බුද්ධි මණ්ඩලයක් වන ලගාටම් ආයතනය විසින් 14 වන ලගාටම් සෞභාග්‍යතා දර්ශකය 2020 නොවැම්බර් මස 17 වන දින එළිදක්වනලදී. මෙම වසර සඳහා නිකුත්කල එම දර්ශකයේ කැපී පෙනෙන අංශයක් වනුයේ පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා සෞඛ්‍ය යන අංශයන්හි වර්ධනයයි. එම දර්ශකයට අනුව ඉහත ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය ශ්‍රී ලංකාවේ මේ වනවිට පිළිබිඹු කෙරෙන සෞභාග්‍යයේ ඉදිරි ගමනට ඉවහල්වී ඇත.

ලගාටම් ආයතනයේ සභාපති ඇලන් මැක්කොර්මික් පිළිගැනීමේ කථාව පවත්වමින් එම වැඩසටහනහි සමාරම්භය සනිටුහන් කරන ලදී.

සමාරම්භක අවස්ථාවේ සභාව අමතමින් ලගාටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී බැරනස් ස්ට්‍රවුඩ් ප්‍රකාශකර සිටියේ එම දර්ශකයට අනුව පසුගිය දශකයක කාලය තුළ රටවල් 147ක ගෝලීය සෞභාග්‍යතාවය උපරිම තලයක් දක්වා වර්ධනය පෙන්වන බවයි.

ශ්‍රී ලංකාව 2009 වසරේ ත්‍රස්තවාදී යුද්ධය අවසන්කිරීමෙන් අනතුරුව අත්කරගත් ස්ථිරසාර සාමාකාමී වාතාවරණය පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රමික වර්ධනයට තීරණාත්මක සාධකයක් වූ බව එම අවස්ථාවට එක්වෙමින් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන පැවසීය. තව දුරටත් ඇය සඳහන් කලේ දශක හතකට වඩා වැඩිකාලයක් තිස්සේ ශ්‍රී ලංකාව නොකඩවා පවත්වාගෙන ගිය නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය පිලිබඳ ප්‍රතිපත්ති මෙම සෞභාග්‍යයේ වර්ධනයට පදනම වූ බවයි.

ලගාටම් ආයතනයේ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ආචාර්ය ස්ටීවන් බ්‍රයන් කරුණු දක්වමින් ලගාටම් සෞභාග්‍යතා දර්ශකය ගෝලීය සෞභාග්‍යතාව තක්සේරු කිරීම සඳහා භාවිතාවට ගන්නා ආකාරය පැහැදිලි කරන ලදී. එම අවස්ථාවට එක්වෙමින් අප්‍රිකාවේ මෝ ඉබරහිම් පදනමේ නිර්මාතෘ ආචාර්ය මෝ ඉබරහිම්, ජීවවේදී සහ ලේඛක මැට් රිඩ්ලි සහ එක්සත් රාජධානියේ ජෝර්ජියා තානාපති සොෆියා කට්සරාවා යන අයද අදහස් දැක්වීය.

ලගාටම් සෞභාග්‍යතා දර්ශකය ගෝලීය දර්ශකයක් වන අතර එය 300කට අධික ජාතික මට්ටමේ දර්ශකයන් භාවිතා කරමින් ප්‍රතිපත්තිමූලික ව්‍යුහයන් 65ක් යටතේ ජාතීන් 167කගේ කාර්ය සාධන ප්‍රතිපත්ති විග්‍රහ කිරීම සිදුකරන අතර ආයතනික, ආර්ථික හා සමාජ සුරක්ෂිතභාවය පදනම් කරගත් ජාතික සෞභාග්‍ය විශ්ලේෂණාත්මකව මැන බැලෙන එකම ගෝලීය දර්ශකයවේ.

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය
ලන්ඩන්

2020 නොවැම්බර් 18